

රජයේ මූල්‍ය ප්‍රකාශන - 2020

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

2020 දෙසැම්බර් 31 දිනට රජයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාරාංශයක් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සටහන්වලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ රජයේ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 15 වගන්තියේ ඇතුළත් විධිවිධාන සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 15 වගන්තිය ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2020 මැයි 30 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 නොවැම්බර් 15 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මේ සමඟ ඉදිරිපත් කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට රජයේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය සහ මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණු අවධාරණය කිරීම

මූල්‍ය ප්‍රකාශනයේ සටහන් අංක 11(a) - විදේශ ණය ගැනීම් - 2020 වෙත අවධානය යොමුකරන අතර එමඟින් 2019 වර්ෂයේ හෝ ඊට පෙර වර්ෂයන්හිදී ලබාගත් එහෙත් ගිණුම්ගත කර නොතිබූ එකතුව රු.බිලියන 209.98 ක් වූ විදේශ ණය පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන අනුමත කරවාගෙන 2020 වර්ෂය තුළ ගිණුම්ගත කර ඇති බව දක්වා තිබුණි.

2020 අංක 6 දරන විසර්ජන පනතේ 2(1) (ආ) වගන්තිය ප්‍රකාරව, 2020 මුදල් වර්ෂය තුළ ලබාගනු ලබන ණය මුදල් වලින් පැන නගින ඉතිරි ශේෂය 2020 මුදල් වර්ෂය තුළ කවර හෝ අවස්ථාවකදී හෝ වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 2,830 ක් නොඉක්මවිය යුතු බව දක්වා තිබීම හේතුවෙන් මෙම ඉකුත් වර්ෂවල ලබාගත් එහෙත් 2020 වර්ෂයේ ගිණුම්ගත කර ඇති රු.බිලියන 209.98 ණය 2020 වර්ෂයේ ණය සීමාව ගණනය සඳහා සැලකිල්ලට ගෙන නොමැත.

මෙම කරුණ හේතුකරගෙන මාගේ මතය තත්ත්වගණනය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව මුදල් අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි රජයේ ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව රජයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන්ගෙන් තොර බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශකරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ ඟුරීමෙන් වැනි හේතු වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරනලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගණුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළින් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත සන්නිවේදනය කරන ලදී.

1.6 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
- (ආ) මෙම වාර්තාවේ 1.6.2.1 (අ) (i) (ii) (iii) සහ (ආ), 1.6.2.3, 1.6.2.4 (ආ), 1.6.2.6, 1.6.2.7, 1.6.2.8 (ඇ) ඡේදයන් හි ඇතුළත් පසුගිය වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මත ඉදිරිපත් කරන ලද මාගේ වාර්තාවෙන් පෙන්වා දෙන ලද විගණන නිරීක්ෂණයන් ගැලපීමට හෝ ඒවාට අනුකූල වීමට කටයුතු කර නොතිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූල නොවීම් පහත සඳහන් කර ඇත.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>(අ) රජයේ මූල්‍ය ප්‍රකාශනවල එකතුව රු. මිලියන 731,732 ක මූල්‍ය නොවන වත්කම් දක්වා තිබුණි. එම වත්කම්වල ක්ෂය කළ හැකි අගය, එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමානුකූලව වෙන් කරමින් විවක්ෂණ ගිණුම්කරණ සංකල්පයට අනුව ක්ෂය ප්‍රතිපාදනය සිදු කර නොතිබුණි. ඒ අනුව මෙම වත්කම්වල සමුච්චිත ක්ෂය හා සමුච්චිත භාතිකරණ අලාභ වෙනොත් එය අඩු කිරීමෙන් පසු ලැබෙන ධාරණ අගය සාධාරණ අයුරින් දක්වා නොතිබුණි.</p> | <p>රජය සතු සියළු මූල්‍ය වත්කම් නොවන වත්කම් හඳුනාගෙන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර යෝජිත ගිණුම්කරණ රාමුවක් හා ප්‍රමිත හඳුන්වාදීමෙන් අනතුරුව සුදුසු ක්ෂය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අපේක්ෂිතය.</p> | <p>මූලික ගිණුම්කරණ සංකල්පවලට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම.</p> |
| <p>(ආ) සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 811,773 ක් ආයෝජන වශයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණු නමුත් මූල්‍ය නොවන වත්කම් ලෙස දක්වා</p> | <p>රජයේ ආයෝජන වියදම තුළ මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම, හැකියා</p> | <p>වත්කම් මිලදීගැනීම මත වියදම් පමණක් මූලධන වියදම් ලෙස වාර්තා කළ යුතුවීම.</p> |

නිවුණේ රු. මිලියන 42,864 ක් පමණි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු ආයෝජන වියදමෙන් රු.මිලියන 768,909 ක් මූල්‍ය නොවන වත්කම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි. එසේම මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 10 ප්‍රකාරව මූලධන වත්කම් අත්පත් කරගැනීම සඳහා රු. මිලියන 141,843 ක් දක්වා තිබුණද සටහන් අංක 16 හි වර්ෂය තුළ මිලදීගැනීම් රු. මිලියන 42,864 ක් පමණක් දක්වා තිබුණි.

වර්ධනය හා වෙනත් මූලධන වියදම් ඇතුළත් වුවද මූලධන වත්කම් අත්පත් කරගැනීම් යටතේ වන වියදම පමණක් මූල්‍ය නොවන වත්කම් යටතේ ප්‍රාග්ධනිත කෙරේ.

(ඇ) ඉකුත් වර්ෂ වලදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශන තුළ රාජ්‍ය ණය ලෙස වර්ගීකරණය නොකළ ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් සමාලෝචිත වර්ෂයේදී, රාජ්‍ය ණය ලෙස වර්ගීකරණය කර තිබුණි. එය ඒකාබද්ධ අරමුදල හරහා අනෙකුත් ණය ලබා ගැනීම් ගිණුම්ගත කිරීමේ ක්‍රමවේදයට පටහැනි ලෙස ගිණුම්ගත කර තිබුණි. ඒ අනුව ඒකාබද්ධ අරමුදලේ වටිනාකම රු. මිලියන 153,079 ක් අඩුවෙන් දක්වා තිබුණි.

පිළිතුරු ලබාදී නොමැත.

නිවැරදි හා අඛණ්ඩ තොරතුරු මත මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම් කළයුතුය.

(ඈ) රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් මුදල් ප්‍රවාහය පිළියෙල කිරීමේ පදනම හෙළිදරව් කර නොතිබුණු අතර මුදල් ගලා ඒමක් හෝ ගලා යෑමක් ලෙස සෘජුව ඉදිරිපත් කිරීමකින් තොරව වෙනත් වගකීම් සහ තැන්පතු ගිණුම්වල වෙනස්වීම් ලෙස රු. මිලියන 12,856 ක් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබුණි.

ඉදිරියේදී අදාළ ආකෘතිමය වෙනස්කම් සිදු කිරීමට සටහන් කර ගනිමි.

නිවැරදි තොරතුරු මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළයුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

1.6.2.1 රාජ්‍ය ණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

(අ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2020 දෙසැම්බර් 31 දිනට රජය විසින් ගෙවිය යුතුව තිබුණු රාජ්‍ය ණය ශේෂය රු. මිලියන 14,845,571 ක් වී තිබුණි. නියැදි විගණන පරීක්ෂාවේදී රු. මිලියන 170,726 ක ණය ගිණුම්ගත කර නොතිබුණි. විස්තර පහත දැක්වේ.

- (i) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද 2017 ජූලි 20 දිනැති අංක MPS/SEC/2017/32 දරන “හම්බන්තොට වරාය සහන ගිවිසුම” නම් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2017 අගෝස්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ණය වලින් තවදුරටත් ගෙවිය යුතුව තිබූ ශේෂය ආපසු ගෙවීමේ වගකීම, එකී සහන ගිවිසුම බලාත්මක වන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මහා භාණ්ඩාගාරය විසින් බාර ගෙන තිබුණි. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දිනට එසේ ගෙවිය යුතු රු. මිලියන 164,602 ක් වූ ණය ශේෂය රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. එසේම, එම ණය ශේෂය වරාය අධිකාරියේ 2020 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය ප්‍රකාශනවලින්ද ඉවත්කර තිබුණි.
- හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදල 2017 වර්ෂය දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙවනු ලැබූ අතර 2017 අගෝස්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ණය සේවාකරණය භාණ්ඩාගාරය විසින් සිදුකරනු ලබයි. හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වත්කමක් බැවින් අධිකාරියේ පොත්වලට ඇතුළුකරන ලෙස සභාපතිවරයා වෙත දන්වා යවා ඇත.
- රජයේ මූල්‍ය ප්‍රකාශනවල රාජ්‍ය ණය ශේෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතුවීම.
- (ii) මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය අනුව, 2020 වර්ෂයේදී විදේශ ණය ආපසු ගෙවීම් වටිනාකම රු. මිලියන 504,209 ක් වී තිබුණි. මූල්‍ය ප්‍රකාශනවල සටහන 28 (විදේශ ණය ශේෂ ප්‍රකාශන) අනුව 2020 වර්ෂයේදී විදේශ ණය ගෙවීම් රු. මිලියන 489,057 ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව විදේශ ණය ආපසු ගෙවීම්වල වෙනස හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගෙවනු ලැබූ රු. මිලියන 15,152 ක ණය වාරික සටහන් 28 හි ඇතුළත් කර නොතිබුණි.
- මෙම වෙනසට හේතුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ගිණුම්ගත කර ඇති රු.මිලියන 15,152.44 ක් වූ ණය ශේෂයන්ට අදාළව ණය ප්‍රදායක ආයතන වෙත 2020 වර්ෂයේදී සිදුකළ ණය ආපසු ගෙවීම් වේ.
- රජයේ මූල්‍ය ප්‍රකාශනවල රාජ්‍ය ණය ගෙවීම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුවීම.

- (iii) 2020 වර්ෂයේදී තුළ උපලබ්ධි වූ විදේශ ණය ගිවිසුම් 19 කට අදාළව සහ 2019 වර්ෂයේදී හෝ ඊට පෙර උපලබ්ධි වූ විදේශ ණය ගිවිසුම් 5 කට අදාළව එකතුව රු. මිලියන 6,124 ක් 2020 දෙසැම්බර් 31 දින වන විටත්, විදේශ ණය ලෙස ගිණුම්ගත කර නොතිබුණි. අදාළ අමාත්‍යාංශ සතුව 2020 වර්ෂයේ ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන නොමැති වීම හා අදාළ ව්‍යාපෘති විසින් 2020 දෙසැම්බර් 31 දිනට වියදම් සහතික නොකිරීම හේතුවෙන් මෙම ණය ගිණුම්ගත වී නොතිබුණි. දේශීය හා විදේශීය ණය නිවැරදිව ගිණුම්ගත කළ යුතුවීම.
- (iv) විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ CS-DRMS 2000 + Report 854 – 1 වාර්තාව හා රජයේ මූල්‍ය ප්‍රකාශන අතර විදේශ ණය ගිවිසුම් 04 කට අදාළව එකතුව රු. මිලියන 5,736 ක ණය ශේෂවල වෙනස්කම් පැවතුණි. එක් ව්‍යාපෘතියක ණය ප්‍රදානකරුවෙහි ප්‍රමාදයක් හේතුවෙන් 2019.10.31 දිනට අදාළ ණය හා පොලී මුදල් 2020.04.01 දින ගෙවීම් කර ඇතත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ CS-DRMS පද්ධතියේ එය අදාළ දිනට සටහන් කිරීම හේතුවෙන් එම වෙනස පැනනැඟී ඇත. රාජ්‍ය ණය සම්බන්ධ සියළු වාර්තාවල ඇතුළත් අගයන් සැසඳීම් සිදු කර නිවැරදි අගයන් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුවීම.
- (ආ) 2020 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ මුළු අවමිල රු. මිලියන 291,166 ක් 2020 දෙසැම්බර් 31 දිනට ප්‍රතිපාදන ලබා ගැනීමකින් තොරව ගිණුම් ගත කර තිබුණි. මෙම අවමිල වටිනාකම අදාළ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරෙන වර්ෂයේදී මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයට ගැලපුම් කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණු නමුත් දැනට භාවිතා කරනු ලබන ගිණුම් ප්‍රතිපත්තිය වන භාණ්ඩාගාර බැඳුම්කර අවමිල ඒවා නිකුත් කරනු ලබන වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියට සංගත වී නොතිබුණි. 2016 වර්ෂයට පෙර නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ අවමිල නිරවුල් කිරීමේ මූලික පියවරක් ලෙස මෙම වටිනාකම ගිණුම්ගත කරන ලදී. මෙම බැඳුම්කර 2045 වර්ෂය දක්වා වූ කාලය තුළ පරිණතවීමට නියමිත බැවින් එක් එක් වර්ෂයේදී පරිණත වන මුදල අයවැය ඇස්තමේන්තුවට ඇතුළත් කරනු ලැබේ. අදාළ නව ප්‍රතිපත්තියට අනුව ගිණුම්ගත කිරීම යාවත්කාලීන කළ යුතුවීම.
- (ඇ) 2020 දෙසැම්බර් 31 දිනට රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරනු ලබන විදේශ ණය ශේෂය එදිනට පැවති විනිමය අනුපාතයට (Closing Rate) පරිවර්තනය කිරීමේදී රු. මිලියන 282,565 ක විනිමය අලාභයක් ඇති වී තිබුණි. එම අලාභය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට ගැලපීම් කළ යුතුව තිබුණත්, එසේ නොකොර ශුද්ධ වත්කම් ගැලපුම් ගිණුමට (Net Assets Adjustment Account) ගලපා තිබුණි. උපවිත පදනම මත ගිණුම් පිළියෙල කිරීමක් සිදුනොකරනු ලබන බැවින් අදාළ අලාභය මූල්‍ය කාර්යසාධනයට ගලපනු නොලැබේ. නිවැරදි ගිණුම් ප්‍රතිපත්ති මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම.

(ඇ) සමාලෝචිත වර්ෂයේ රජයේ මූල්‍ය මෙම වෙනස්කම්වලට හේතු මූල්‍ය ප්‍රකාශන හා ඊට ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබුණු ලෙස ආසන්න විදේශ විනිමය අදාළ සටහන්වල සටහන් අංක 28 (II) හි ඇතුළත් 2020 අගයට වැට්ටීමේදී සිදුවී ඇති ඇතුළත් අගයන් දෙසැම්බර් 31 දිනට විදේශ ව්‍යාවහාර වෙනස්කම් ණය සඳහා වූ අධි නිවැරදි විය යුතු වීම. මුදලින් දක්වා ඇති ණය ශේෂ හා උපලබ්ධීන් ණය මුදල් වලින් අගයට හිලවී කිරීම, ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට තිබූ ණය වාරික වලින් 50% ක ප්‍රමාණයක් හිලවී කිරීම, ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට තිබූ ණය වාරික වැඩිපුර ගෙවන ලද අපනයන ඇපකර වාරික මුදලට හිලවී කිරීම ගෙවීමට ඇති ණය වාරික හිලවී කිරීම දක්වා ඇත.

1.6.2.2 උප ණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| 2020 දෙසැම්බර් 31 දිනට රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් උපණය ශේෂ අතරින් තෝරාගත් උපණය ශේෂ නියැදියක් පරීක්ෂා කරන ලදී. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් උපණය ශේෂය රු. මිලියන 875 ක් වැඩියෙන් හා රු. මිලියන 12 ක් අඩුවෙන් දක්වා තිබුණි. එසේම විදේශ විනිමය අනුපාතයට ගැලපීම් කිරීමේදී සිදුවී තිබූ විනිමය විචලනය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයට ගෙන නොතිබුණු අතර, එය ශුද්ධ වත්කම් ගැලපුම් ගිණුමේ ගලපා තිබුණි. | රු. මිලියන 875 ක් වැඩියෙන් දක්වා ඇති බව සඳහන් ව්‍යාපෘතිවල විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමේදී මෙම වෙනස ඇතිවී ඇත. | නිවැරදි ගිණුම් ප්‍රතිපත්ති මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු වීම. |

1.6.2.3 විදේශ ප්‍රදාන

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| 1994 අප්‍රේල් 20 දිනැති අංක 30/94 දරන විදේශාධාර ගිණුම් තැබීමට අදාළ රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව, විදේශ ආධාර සම්බන්ධ සියළු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළයුතුව තිබුණි. 2020 වර්ෂයේදී විගණනයට ඉදිරිපත් වූ තොරතුරු අනුව මහා | 1994 අප්‍රේල් 20 දිනැති අංක 30/94 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ ප්‍රකාරව සියළු විදේශාධාර ප්‍රදාන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හරහා | වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව විදේශ ආධාර ලබා ගැනීම හා ගිණුම්ගත කිරීම විධිමත් කළ යුතුවීම. |

භාණ්ඩාගාරයේ දැනුවත් විමකින් තොරව වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් එකතුව රු. මිලියන 1,266 ක විදේශ ප්‍රදාන සෘජුව ලබාගෙන තිබුණි. එම ප්‍රදානයන් සඳහා ප්‍රතිපාදන සලසාගෙන මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි. එසේම 2018 හා 2019 වර්ෂවල මහා භාණ්ඩාගාරයේ දැනුවත් විමකින් තොරව ආයතන 24 ක් විසින් ව්‍යාපෘති 77 ක් සඳහා සෘජුවම රු. මිලියන 2,026 ක විදේශ ප්‍රදානද ලබාගෙන තිබුණත්, ඒවා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ගිණුම් ගත කර නොතිබුණි.

ලබාගැනීම සිදු කළ යුතුවිය.

1.6.2.4 රජය සතු ව්‍යාපාරවල ප්‍රාග්ධන දායකත්වය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

(අ) 2020 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118-2-3-50-2301/11 වැය විෂයය යටතේ රු. මිලියන 773 ක්, වී අලෙවි මණ්ඩලය සඳහා හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ 421-2-4-12-2301/11 වැය විෂයය යටතේ නිමිති තාක්ෂණික වැඩසටහන සඳහා රු. මිලියන 10 ක් වශයෙන් එකතුව රු. මිලියන 783 ක ප්‍රාග්ධන දායකත්වය ලබාදී තිබුණ නමුත්, එය මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කර නොතිබුණි.

2020 මාර්තු 05 දිනැති අංක අමප/20/0513/204/042 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව මෙම හිමිකම් ලබාදී ඇති බැවින් රජයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 21 ට ඇතුළත් කර නොමැත. 2021 වර්ෂය තුළදී අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකරනු ලැබේ.

නිවැරදි ගිණුම් ප්‍රතිපත්ති මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

(ආ) රජයේ ප්‍රාග්ධන දායකත්වය ලෙස රු. මිලියන 1,358 ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබුණත්, එය රජයේ මූල්‍ය ප්‍රකාශනවල රු. මිලියන 100 ක් අඩුවෙන් රු. මිලියන 1,258 ක් ලෙස දක්වා තිබුණි.

රු. මිලියන 1,257 ක මුදල මහා භාණ්ඩාගාරය විසින් ආයතනය වෙත ප්‍රාග්ධන දායකත්වයක් ලෙස ලබාදුන්නද අධිකාරිය විසින් එය මහා භාණ්ඩාගාරයෙන් ලද ප්‍රදානයක් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර ඇත. මේ සම්බන්ධයෙන් ආයතනය දැනුවත් කරනු ලැබේ.

නිවැරදි මගපෙන්වීම් හා උපදෙස් මත ප්‍රාග්ධන දායකත්වය ගිණුම්ගත කිරීම විධිමත් කළයුතුවීම.

1.6.2.5 බැරකම් හා අසම්භාව්‍ය බැරකම්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| (අ) මූල්‍ය ප්‍රකාශනවල උපලේඛන IV හි රු. මිලියන 152,826 ක බැරකම් දක්වා තිබුණි. එම බැරකම් 2020 වර්ෂයේදී සිදුකළ සැපයීම් හා සේවා සඳහා වන පිරිවැය වන බැවින්, ඒවා 2020 වර්ෂයේ වියදම ලෙස ගිණුම්ගත කිරීමෙන් රජයේ මූල්‍ය ප්‍රකාශනවල සත්‍ය හා සාධාරණ බව තහවුරු වේ. නමුත් එම බැරකම් ගිණුම්ගත නොකිරීමෙන් එම අවශ්‍යතාවය ඉටු වී නොතිබුණි. | දැනට රජයේ මූල්‍ය ප්‍රකාශන වැඩිදියුණු කර දියුණු කර මුදල් පදනම මත පිළියෙල කරන බැවින් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කරනුයේ දිගුකාලීන ණය ආපසු ගෙවීම් හා මූල්‍ය නොවන වත්කම් ලබාගැනීම වෙනුවෙන් වූ බැරකම් පමණි. | නිවැරදි ගිණුම් ප්‍රතිපත්ති මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම. |
| (ආ) මූල්‍ය ප්‍රකාශනවල IV වන උපලේඛනයේ රු. මිලියන 152,826 ක් ලෙස බැරකම් දක්වා තිබුණු නමුත් විගණනයට ඉදිරිපත් කළ බැරකම් ප්‍රකාශය අනුව මුළු බැරකම් ප්‍රමාණය රු. මිලියන 181,906 ක් වී තිබුණි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනයේ IV වන උපලේඛනයේ සඳහන් බැරකම් ප්‍රමාණය රු. මිලියන 29,080 ක් අඩුවෙන් සඳහන් කර තිබුණි. | 2020 වර්ෂය තුළ සිදුවූ අමාත්‍යාංශ වසාදැමීම්, ඒකාබද්ධ කිරීම්, වෙනස් කිරීම් හා විෂය පථය වෙනස්වීම් හේතුවෙන් එම වෙනස පැන නැඟී ඇත. | නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම. |
| (ඇ) 2017 අප්‍රේල් 27 දිනැති අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය ප්‍රකාරව ප්‍රතිපාදන සලසා තිබුණු හා ඉන් උපයෝජනය කළ පසු ඉතිරිය ඉක්මවා නොයන පරිදි බැරකම්වලට එළඹිය හැකි වුවත් ඊට පටහැනිව 2020 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසින් වැය ශීර්ෂ 49 ක් යටතේ වැය විෂයයන් 619 ක් වෙනුවෙන් ප්‍රතිපාදන සලසා නොතිබුණත්, එම වැය විෂයයන් යටතේ එකතුව රු. මිලියන 29,369 ක බැරකම්වලට එළඹ තිබුණි. | වාර්ෂික විසර්ජන පනත යටතේ වෙන්කරනු ලබන හෝ අතිරේක ප්‍රතිපාදන සීමාව තුළ බැරකම්වලට එළඹිය යුතු බව අංක 255/2017 දරණ රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇත. | නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන පරිදි ආයතන කටයුතු කිරීමට පෙළඹවීම සිදුකළ යුතුවීම. |
| (ඈ) ආයතන 4 ක් සමඟ රජය රු. මිලියන 44,253 ක බැරකම්වලට එළඹී තිබුණද එම බැරකම් රජයේ මූල්‍ය ප්‍රකාශනවලින් අනාවරණය කර නොතිබුණි. | පිළිතුරු සපයා නැත. | නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම. |
| (ඉ) රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ණය ගිවිසුම් අංක 2019011 දරන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවසන් කිරීම හේතුවෙන් 2020 දෙසැම්බර් 31 දිනට උපදේශන | මේ සඳහා පත්කර ඇති කමිටුව මේ වනවිට වාර දෙකක් රැස්වී ඇති අතර අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. | නිවැරදි මගපෙන්වීම් හා උපදෙස් මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම. |

කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීම මත අදාළ උපදේශන ආයතනය විසින් අලාභ හා හානි ලෙස රු. මිලියන 5,896 ක හිමිකම්පෑමක් සිදුකර තිබුණු අතර ඒ පිළිබඳව රජයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ඊ) 2017 අප්‍රේල් 27 දිනැති අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය ප්‍රකාරව කිසිදු බැරකමක් ඉදිරි වර්ෂය සඳහා ගෙන ගිය නොහැකි බවට උපදෙස් දී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වනවිට වැය ශීර්ෂ 42 ක් යටතේ වන වැය විෂයයන් 86 කට සලසා තිබූ ශුද්ධ ප්‍රතිපාදනය පූර්ණ ලෙස උපයෝජනය කර තිබීම නිසා ඉතිරිවීම් අනාවරණය වී නොතිබුණි. එසේ තිබියදී එම වැය විෂයයන් යටතේ ප්‍රතිපාදන රහිතව රු. මිලියන 41,601 ක බැරකම්වලට එළඹ තිබුණි.

වාර්ෂික විසර්ජක පනත නිකුත් කර ඇති යටතේ වෙන්කරනු ලබන හෝ වක්‍රලේඛ විධිවිධාන අතිරේක ප්‍රතිපාදන සීමාව තුළ පරිදි ආයතන කටයුතු බැරකම්වලට එළඹිය යුතු බව කිරීමට පෙළඹවීම අංක 255/2017 දරණ රාජ්‍ය සිදුකළ යුතුවීම. ගිණුම් වක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇත.

(උ) වැය ශීර්ෂ 105 ක් යටතේ වන වැය විෂයයන් 676 කට සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු රු. මිලියන 10,262 ක ප්‍රතිපාදන ඉතිරිවී තිබුණි. එම ඉතිරි ප්‍රතිපාදනය රු. මිලියන 69,745 කින් ඉක්මවා රු. මිලියන 80,013 ක බැරකම්වලට එළඹ තිබුණි.

1.6.2.6 රජයට අයත් ශුද්ධ ආයෝජන හා ප්‍රතිමූල්‍යයන ණය ගැනීම්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ දැක්වීම | අදහස් නිර්දේශය |
|--|--|---|
| ශ්‍රී ලංකා මහා බැංකුවේ පවතින තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රජය වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන වක්‍රීය ණය යෝජනා ක්‍රමවලට අදාළ රු. මිලියන 13,209 ක ගිණුම් ශේෂ 10 ක්, ශ්‍රී ලංකා මහා බැංකුවට අයත් නොවන බවත් එම ශේෂ ශ්‍රී ලංකා රජය සතු ආයෝජන හා ප්‍රතිමූල්‍යයන ණය ගැනීම් බවත් විගණනයට දන්වා තිබුණත්, එම ගිණුම් ශේෂ රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. | මෙම ණය යෝජනා ක්‍රමවලට අදාළ ගිණුම් ශේෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සැබවින්ම රජයේ ගිණුම්වලට ගත යුතු ගිණුම් ශේෂ පවතී නම් එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව සුදුසු පරිදි ගිණුම්වලට ඇතුළත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව දන්වමි. | අවශ්‍ය සියළු තොරතුරු ඇතුළත් කරමින් මූල්‍ය ප්‍රකාශන යාවත්කාලීනව හා නිවැරදිව ඉදිරිපත් කළ යුතුවීම. |

1.6.2.7 අක්‍රීය ගිණුම් ශේෂ

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|--|-------|--|
| 2020 රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගිණුම් 10 කට අදාළව රු. මිලියන 7,407 ක ශේෂ දීර්ඝ කාලයක් මුළුල්ලේ අක්‍රීයව පැවතුණි. | ප්‍රධාන ලෙජර් ගිණුම් දිගුකාලයක් අක්‍රීයව පැවතිය ද ඒවා පොත්වලින් කපාහැරීමට පෙර එකී ගිණුම් තවදුරටත් පද්ධතිය තුළ පවත්වාගත යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ ලැබුණු පසු ඒ අනුව කටයුතු කිරීමට පියවර ගනු ලැබේ. | | මූල්‍ය ප්‍රකාශන තුළ නිරවුල් හා යාවත්කාලීන අගයන් ඇතුළත් කළ යුතුවීම. |

1.6.2.8 මූල්‍ය නොවන වත්කම්

විගණනය වෙත ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති තක්සේරු වාර්තා වලට අදාළ ආයතන හා ඒවායේ සඳහන් වටිනාකම් පිළිබඳ උප ලේඛනය සහ රජයේ මූල්‍ය ප්‍රකාශන වල අන්තර්ගත සටහන් අංක 11 හි අඩංගු මූල්‍ය නොවන වත්කම් පිළිබඳව නියදි පරීක්ෂාවේදී පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|---|--|-------|--|
| (අ) නියැදි පදනම මත තෝරාගත් ආයතන 51 ක රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ඉඩම්වල වටිනාකම, තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කළ වටිනාකමට වඩා රු.මිලියන 130,886 ක් අඩුවෙන් හා රු. මිලියන 3,016 ක් වැඩියෙන් දක්වා තිබුණි. | තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් තක්සේරු කර වාර්තා කළ පසු එම වටිනාකම් CIGAS පද්ධතිය හරහා ගිණුම්ගත කිරීම අදාළ ආයතනය සතු වගකීමකි. | | නිවැරදි මගපෙන්වීම් හා උපදෙස් මත මූල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කිරීමට කටයුතු කළ යුතුවීම. |
| (ආ) නියැදි පදනම මත තෝරාගත් ආයතන 73 ක රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගොඩනැගිලිවල වටිනාකම, තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කළ වටිනාකමට වඩා රු. මිලියන 22,936 ක් අඩුවෙන් හා රු. මිලියන 37,362 ක් වැඩියෙන් දක්වා තිබුණි. | තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් තක්සේරු කර වාර්තා කළ පසු එම වටිනාකම් CIGAS පද්ධතිය හරහා ගිණුම්ගත කිරීම අදාළ ආයතනය සතු වගකීමකි. | | නිවැරදි මගපෙන්වීම් හා උපදෙස් මත මූල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කළ යුතුවීම. |

(ඇ) රජයේ මූල්‍ය ප්‍රකාශන අනුව 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය නොවන වත්කම් (Non - Financial Assets) වටිනාකම රු. මිලියන 1,776,368 ක් විය. ඊට අදාළ, මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 16 හි ඇතුළත් ආයතන අතරින්, නියැදි පදනම මත තෝරාගත් ආයතන 102 ක, 2020 වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවල ඒ.සී.ඒ.- 6 ආකෘතියේ එනම් “මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශයේ” ඇතුළත් 2020 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය නොවන වත්කම් ශේෂය, සමඟ සැසඳීමේදී වත්කම් වර්ග 05 කට අදාළව රු. මිලියන 15,220 ක් වැඩියෙන් හා වත්කම් වර්ග 06 කට අදාළව රු. මිලියන 26,641 ක් අඩුවෙන් ගිණුම්ගත වී තිබුණි. ඒ අනුව රජයේ මූල්‍ය ප්‍රකාශන තුළ මූල්‍ය නොවන වත්කම් ශේෂය රු. මිලියන 11,421 ක් අඩුවෙන් ගිණුම්ගත වී තිබුණි.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල නිවැරදි තොරතුරු කිරීමේදී එම මූල්‍ය ප්‍රකාශනවල භාණ්ඩාගාර පොත් සමඟ ප්‍රකාශන පිළියෙල සැසඳෙන ගිණුම් ශේෂ පමණක් ඇතුළත් කරමින් මූල්‍ය කළ යුතුවීම. ඇතුළත් කරනු ලැබේ.

1.6.2.9 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

| විෂයය | මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු. | ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව වටිනාකම රු. | වෙනස රු. | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|-------------------------------------|---|---------------|--|--|
| (අ) ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් | 153,079,071,400 | 153,061,900,000 | 17,171,400 | ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තොරතුරු ලබාගෙන පිළිතුරු පසුව ඉදිරිපත් කරනු ලැබේ. | විධිමත් පරිදි සැසඳීම් සිදු කළ යුතුවීම. |
| (ආ) ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන රජයේ තැන්පතු | 4,059,403,678 | 1,460,512,000 | 2,598,891,678 | ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන DST ගිණුම් 05 ක ශේෂ නිවැරදි බව සහතික කර ඇත. | -එම- |

1.6.3 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ රජයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේදී පහත සඳහන් නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

| නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| (අ) 2003 අංක 3 (i) දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත | 2013 අංක 15 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ප්‍රකාරව, යම් වර්ෂයක් අවසානයට පැවතිය හැකි උපරිම බැරකම් වටිනාකම එම වර්ෂය සඳහා වූ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80 නොඉක්මවිය යුතු වුවද, 2020 දෙසැම්බර් 31 දිනට ගිණුම් ගත නොකළ විදේශ ණය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට බැහැරින් ගිණුම් තබා තිබුණු විවිධ රාජ්‍ය ව්‍යවසාය වලට අදාළ බැරකම් ද සැලකිල්ලට ගත්විට එම අදාළ සීමාව සියයට 97.7 ක් බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ. | දැනට මතු වී ඇති පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකළ යුතුවීම. වසංගත තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියට හා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් සෞඛ්‍ය හා අනෙකුත් අංශ කෙරෙහි ඉහළ රාජ්‍ය වියදමක් දැරීමට සිදුව ඇත. |
| බැරකම් | 2020 දෙසැම්බර් 31 දිනට බැරකම් වටිනාකම* | |
| ----- | රු. බිලියන | |
| බැංකු අයිතව | 464 | |
| රාජ්‍ය ණය | 14,845 | |
| මූල්‍ය ප්‍රකාශන තුළ ගිණුම්ගත නොකළ බැරකම්: | | |
| - ශේෂ පත්‍රයෙන් පිටත ගිණුම් තබන විදේශ ණය | 323 | |
| - ගිණුම්ගත නොකළ විදේශ ණය | 6 | |
| ----- | | |
| මුළු බැරකම | 15,638 | |
| ===== | | |
| ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනය | 16,003 | |
| මුළු බැරකම ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස | 97.7 | |

- මහා භාණ්ඩාගාරයේ ඇපකර මත රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය සඳහා බැංකු වෙත ලබාදී ඇති ඇපකර හා සහන ලිපි වටිනාකම වූ රු. බිලියන 1,059 ක් සහ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විශේෂ වියදම් ඒකක වල වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවල බැරකම් ප්‍රකාශන වල ඇතුළත් රු. බිලියන 153 ක වටිනාකම් ඉහත බැරකම් තුළට ඇතුළත් කර නොමැත.

(ii) "2006 වර්ෂය අවසානයේ අයවැය පරතරය, එම වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 (පහ) ක් නොඉක්මවන බවට සහ එම මට්ටම ඉන්පසු දිගටම පවත්වාගෙන යනු ලබන බවට වගබලා ගැනීමෙන් ආණ්ඩුවේ ණය දුරදර්ශී මට්ටම් දක්වා අඩු කිරීම" ආණ්ඩුව විසින් අනුගමනය කළයුතු වගකීම් සහිත මූල්‍ය කළමනාකරණයට පාදකවූ පරමාර්ථයක් ලෙස 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 3 (අ) වගන්තියේ දැක්වේ.

එසේවුවද, සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත අයවැය පරතරය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් නොඉක්මවන පරිදි ඇස්තමේන්තු කිරීමටත්, සමාලෝචිත වර්ෂය අවසානයට වූ තථ්‍ය අයවැය පරතරය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් නොඉක්මවන පරිදි පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

| ගණනය පදනම / ක්‍රමවේදය | කිරීමේ / ඇස්තමේන්තු ගත දළ දේශීය නිෂ්පාදනය | අයවැය පරතරය | | ඇස්තමේන්තුගත අයවැය පරතරය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස | තථ්‍ය අයවැය පරතරය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස |
|-----------------------|---|---------------|------------|---|--|
| | | ඇස්තමේන්තු ගත | තථ්‍ය | | |
| | රු. බිලියන | රු. බිලියන | රු. බිලියන | | |
| ශිඤ්ඤකරණ ආර්ථික | 16,003 | 3,163 | 2,116 | 19.76 | 13.20 |
| | 16,003 | 1,687 | 1,668 | 10.54 | 10.42 |

2020 වර්ෂයේ පනතේ ඇස්තමේන්තුගත අයවැය පරතරය රු. බිලියන 1,266 ක් වන අතර, ඒ අනුව එය එවකට ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය වන රු. බිලියන 16,003 න් සියයට 7.9 ක් විය. 2015 වර්ෂයේ සිට අඛණ්ඩව ආර්ථික වර්ධනය අඩුවීම හා 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් වූ බලපෑම හේතුවෙන් ආර්ථික කටයුතු අඩපණ වීම හා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියට හා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් සෞඛ්‍ය හා අනෙකුත් අංශ කෙරෙහි ඉහළ රාජ්‍ය වියදමක් දැරීමට සිදුව ඇත.

| | | | | |
|-----|-----------------------------|--|---|--|
| (ආ) | 2020 අංක 06 දරණ විසර්ජන පනත | අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ අනුමැතිය ඇතිව, පනතේ නෙවන උපලේඛනයේ සඳහන් උපරිම සීමා අතුරින් කිසිවක් හා අවම සීමා නියමයක් මගින්, 2021 මැයි 31 දින වනවිට හෝ එදිනට පෙර වෙනස් කිරීම හෝ විවර්තනය කිරීම හෝ කරනු ලැබිය හැකි වුවද, විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව ආයතන 07 ක එම සීමා එසේ වෙනස් කිරීමට/ විවර්තනය කිරීමට කටයුතු කර නොතිබුණි. | ශීර්ෂ 06 ක සීමා සංශෝධනයන් සඳහා ඉල්ලීම් 2020 දෙසැම්බර් 31 දින වනවිටත් ඉදිරිපත් වී නොතිබුණු අතර ශීර්ෂ 04 ක සංශෝධනයන්ට ඉදිරිපත් නොවූ සීමාවන් පවතී. | පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකල යුතුවීම. |
|-----|-----------------------------|--|---|--|

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

| | | | | |
|----|-------------|--|--|---|
| i. | මු. රෙ. 373 | සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල අග්‍රිම ගිණුම් ශේෂ පියවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දිනට වර්ෂ ගණනාවක සිට පැවත එන අග්‍රිම ගිණුම් 03 ක එකතුව රු. මිලියන 118 ක ශේෂ නිරවුල් කර නොතිබුණි. | මෙම ගිණුම් 03 න් එක් ශේෂයක් ධීවර සංස්ථාවේ පවතින දැඩි මූල්‍ය දුෂ්කරතා මත පියවීමට නොහැකි වී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් විසින් දන්වා ඇත. තවත් ශේෂයක් නිරවුල් කිරීම සඳහා විදේශ දූත මණ්ඩල වලින් තොරතුරු රැස්කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇති අතර අනෙක් ශේෂය පියවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් දෙමින් අදාළ අමාත්‍යාංශය වෙත ලිපි යොමු කර ඇත. | මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීම සඳහා අවශ්‍ය මහපෙත්වීම් සිදුකල යුතුවීම. |
|----|-------------|--|--|---|

ii. මු.රෙ. 518

වසර ගණනාවක සිට පැවත එන භාණ්ඩාගාර අනුමත අත්තිකාරම් ගිණුම් 19 ක එකතුව රු. මිලියන 1,353 ක් වූ ශුද්ධ ශේෂ, එම අත්තිකාරම් ගිණුම්වලට අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විමසා වසා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

මුදල් රෙගුලාසි මඟින් අවශ්‍ය මහපෙත්වීම් ලබා දී ඇති අතර ඒ අනුව අදාළ වැය ශීර්ෂ විසින් කටයුතු කළ යුතු බව දන්වමි. දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මහපෙත්වීම් හා උපදෙස් ලබාදිය යුතුවීම.

iii. මු.රෙ. 571

වසර 02 ඉක්මවූ තැන්පතු සම්බන්ධව මුදල් රෙගුලාසි ප්‍රකාරව ක්‍රියා කළයුතු වුවද, නියැදි පදනම මත තෝරාගත් ආයතන 46 ක පැවති තැන්පතු ගිණුම් 125 ක එකතුව රු. මිලියන 2,804.73 ක තැන්පතු ගිණුම් ශේෂ වර්ෂ 02 ක සිට වර්ෂ 05 කට වඩා වැඩි කාලපරාසයක සිට පැවත එමින් තිබුණි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන වාර්ෂික සැසඳුම් ප්‍රකාශයන් හා කාල විශ්ලේෂණ වාර්තා අනුව වර්ෂ 02 කට වැඩි ශේෂ පිළිබඳව මු.රෙ. 570 ප්‍රකාරව විශ්ලේෂණයන් සිදුකර ඊට අනුකූල නොවන තැන්පතු පිළිබඳව මු.රෙ. 571 ට අනුව කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී ඇත. එමෙන්ම, 2020.12.31 දිනට තැන්පතු ගිණුම් සම්බන්ධ වාර්ෂික සැසඳුම් වාර්තා පදනම් කර ගනිමින් වර්ෂ 02 කට වඩා වැඩි ශේෂ පිළිබඳව පසු විපරම් කටයුතු සිදු කිරීමට ද දැනට සැලසුම් කර ඇත. දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මහපෙත්වීම් හා උපදෙස් ලබාදිය යුතුවීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

2.1.1 සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

(i) ප්‍රතිපාදන මුළුමනින්ම ඉතිරිවීම

සමාලෝචිත වර්ෂයේදී පාර්ලිමේන්තුව විසින් වැය ශීර්ෂ 146 ක් යටතේ වැය විෂයන් 764 ක් සඳහා සලසා තිබුණු එකතුව රු. මිලියන 18,730.15 ශුද්ධ ප්‍රතිපාදනයෙන් කිසිදු උපයෝජනයක් නොකර මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරි කර තිබුණි.

(ii) ප්‍රතිපාදනයෙන් සියයට 25 කට වැඩියෙන් ඉතිරිවීම

වැය ශීර්ෂ 199 ක වැය විෂයයන් 2342 ක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් උපයෝජනය නොකිරීම නිසා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 25 ක සිට සියයට 99 ක් දක්වා පරාසයක ප්‍රාග්ධන රු. මිලියන 122,523.71 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>(අ) 2020 දෙසැම්බර් 31 දිනට ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල මගින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට රු. මිලියන 26,673.20 ක් ගෙවිය යුතුව තිබුණි. එම අගයට අදාළ භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම රු. මිලියන 29,200.75 ක් වී තිබුණි. ඒ අනුව අදාළ භාණ්ඩාගාර බිල්පත් වල වට්ටම් වටිනාකම වන රු. මිලියන 2,527.55 ක් වූ වෙනස මෙම ක්‍රියාවලියට අදාළව ඒකාබද්ධ අරමුදලට වැය බරක් වී තිබුණි.</p> | <p>ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගැනීමෙන් පසු අදාළ වගකීම් මහා භාණ්ඩාගාරයේ වගකීමක් වන අතර ඉන්පසු 100% අදාළ වගකීම් පියවීමට කටයුතු කරනු ඇත.</p> | <p>ඒකාබද්ධ අරමුදලට වැය බරක් නොවන අයුරින් කටයුතු කළ යුතු වීම.</p> |

(ආ) අංක 2/2014 හා 2014 ජූලි 23 දිනැති ජාතික අයවැය දෙපාර්තමේන්තුව වකුලේඛ උපදෙස් ජාතික අයවැය වකුලේඛ ප්‍රකාරව, සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු ප්‍රකාරව ක්‍රියාකළ යුතුවීම. ක්‍රමයක් යතුරුපැදි වල ලියාපදිංචි අයිතිය වසර 5ක කාලයකට පසුව පුද්ගලික නමට පැවරෙන අතර එම කාලය තුළදී යතුරුපැදිය විකිණීම හෝ අත්සතු කිරීම සම්බන්ධ විධිවිධාන සලසා තිබුණු නමුත් 2020 වර්ෂය වනවිට වර්ෂ 05 ක කාලය අවසන් වන රු. මිලියන 17,410 ක් වටිනාකමැති යතුරුපැදි වල නීත්‍යානුකූල අයිතිය එම නිලධාරීන්ගේ නමට පැවරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2010 දෙසැම්බර් 07 දිනැති අංක 150 ජාතික අයවැය දෙපාර්තමේන්තුව -එම- දරන ජාතික අයවැය වකුලේඛ ප්‍රකාරව සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු අනෙකුත් රාජ්‍ය ආයතන වෙනුවෙන් සිදු කරනු ලැබේ. මූල්‍ය කල්බදු යටතේ මිලදී ගන්නා ලද එකතුව රු. මිලියන 3,099 ක් වූ වාහනවල කල්බදු කාලය අවසාන වී තිබුණත් ඒවා අදාළ ආයතනවලට පවරාදීමට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| <p>(අ) 2005 වර්ෂයේ සිට හඳුන්වාදුන් ගිණුම් ආකෘතියට අනුව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම ආරම්භ කර තිබුණු අතර 2018 වර්ෂයේ අයවැය යෝජනා 254 අනුව, වසර 10 ක් තුළ දැනට භාවිතා කරන වැඩිදියුණු කළ මුදල් පදනම් ක්‍රමයේ සිට උපචිත පදනම් ගිණුම් ක්‍රමය යටතේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා පරිවර්තනය කිරීමට තීරණය කර තිබුණි. එම අමාත්‍ය මණ්ඩල අනුමැතියට අදාළව ඉදිරිපත් කළ මාර්ග සැලැස්මේ (Road map) ඇතුළත් කාර්යන්වලට අදාළ කාල රාමුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව</p> | <p>ඉදිරියේදී අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කෙරේ. මෙතෙක් අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය වාර්තා කර නොමැති බව පිළිගන්නා අතර මෙම වර්ෂය අවසානයේ දී අදාළ පරිදි ප්‍රගතිය වාර්තා කිරීමට සටහන් කර ගනිමි.</p> | <p>අයවැය යෝජනා ක්‍රියාත්මක කළ යුතුය.</p> |

විසින් සංශෝධනය කර තිබුණද, ඒ සඳහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි. තවද අමාත්‍ය මණ්ඩල සටහන අනුව සෑම වර්ෂයක් අවසානවී මසකට පසු අදාළ ක්‍රියාවලීන්වල ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාකළ යුතු වුවත්, 2021 නොවැම්බර් 05 දින වනවිටත් එලෙස ප්‍රගතිය වාර්තා කර නොතිබුණි.

- | | | |
|--|--|--|
| <p>(ආ) රජයේ මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අතර සෘජු සම්බන්ධතාවයක් නොතිබුණි. එනම් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය තුළින් හුදෙක්ම සමාලෝචිත වර්ෂයේ අයවැයට අදාළ සත්‍ය තත්ත්වය නිරූපණයක් පමණක් සිදුකර තිබුණි.</p> | <p>ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂිත ගිණුම්කරණ රාමු හා ගිණුම්කරණ ප්‍රමිත අනුව ගිණුම් පිළියෙල කිරීමේදී මෙම තත්ත්වය නිවැරදි වේ යැයි අපේක්ෂා කෙරේ.</p> | <p>විධිමත් ගිණුම්කරණ රාමුවක් මත හා ගිණුම්කරණ ප්‍රමිත අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළයුතුවීම.</p> |
| <p>(ඇ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අනුව මුළු බාහිර වගකීම්වල වටිනාකම රු. මිලියන 15,321,652 ක් වුවද එයට සාපේක්ෂව මුළු වත්කම්වල වටිනාකම රු. මිලියන 2,671,465 ක් පමණක් වීම හේතුවෙන් මුළු වත්කම් වලට වඩා මුළු බාහිර වගකීම් රු.මිලියන 12,650,187කින් ඉක්මවා තිබුණි.</p> | <p>රාජ්‍ය ව්‍යාපාරද ඇතුළුව මුළු රාජ්‍ය අංශයටම අදාළ ඒකාබද්ධ ගිණුම් පිළියෙල කිරීමේදී මෙම තත්ත්වය නිරාකරණය වෙතැයි අපේක්ෂා කෙරේ.</p> | <p>නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම.</p> |
| <p>(ඈ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ව්‍යවස්ථාපිත සහ වෙනත් අරමුදල්වල ඇතුළත් වන ශුද්ධ වත්කම් ගැලපුම් ගිණුමේ හර ශේෂය වන රු. මිලියන 12,072,662 ක වටිනාකම, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයෙහි දක්වා නොතිබුණි.</p> | <p>ස්කන්ධය තුළ ඇති එක් එක් සංචිතයේ/ අරමුදලේ ස්වභාවය හා අරමුණු මෙතෙක් ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන ආකෘතිය මඟින් හෙළිදරව් කර නැත. ඉදිරියේදී අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකිරීමට සටහන් කර ගනිමි.</p> | <p>නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම.</p> |

- (ඉ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ඇතුළත් වත්කම් හා වගකීම්, ජංගම හා ජංගම නොවන ලෙස වර්ගීකරණය කර නොතිබුණි. ඉදිරියේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති ගිණුම්කරණ රාමුව හා ගිණුම් ප්‍රමිත අනුව ගිණුම්කරණය වැඩිදියුණු කිරීමේදී අදාළ වර්ගීකරණයන් කිරීමට අපේක්ෂිතය. විධිමත් ගිණුම්කරණ රාමුවක් මත හා ගිණුම්කරණ ප්‍රමිත අනුව ගිණුම් පිළියෙල කළයුතුවීම.
- (ඊ) භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත ඉන්ධන ස්ථායීකරණ අරමුදලෙන් 2020 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු. මිලියන 26,673.20 ක් 2020 වර්ෂයේ රජයේ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීම් තුළ (සාන වටිනාකමක් ලෙස දක්වා) විවිධ ගිණුම් යටතේ ඉන්ධන මිල ස්ථායීකරණ ගිණුම ලෙස නම් කර වරදවා දක්වා තිබුණි. 2020 වර්ෂයේ රජයේ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය තත්ත්ව විවිධ ගිණුම යටතේ ඉන්ධන මිල ස්ථායීකරණ ගිණුම ලෙස නම් කර 26,673,196,758 ක සෘණ ශේෂයක් ලෙස පෙන්වා තිබීම නිවැරදිවේ. මෙම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා ප්‍රධාන ලෙජරයේ ලෙජර් ගිණුමක් වශයෙන් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල ලෙස ගිණුමක් 2020 වර්ෂයේ විවෘත කර තිබූ බැවින් එම ගිණුමේ ශේෂය මේ ආකාරයට 2020 වර්ෂයේ රජයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇත. නිවැරදි ගිණුම් ප්‍රතිපත්ති මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුවීම.
- (උ) 2020 මාර්තු 31 දින අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අංක 20/0684/204/060 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සමඟ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙහි සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ප්‍රසිද්ධ කළයුතු වුවත් එසේ සිදුකර නොතිබුණි. එකඟ වෙමි. 2019 වර්ෂයේ අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට සාරාංශගත ඡේදයක් ඇතුළත් කර ඇත. 2021 වර්ෂය සඳහා මේ සම්බන්ධව වාර්තාවක් ඇතුළත් කිරීමට සටහන් කර ගනිමි. අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව ක්‍රියාකළ යුතුවීම.